

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය - 2013

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1969 අංක 36 දරන කාර්මික සංවර්ධන පනතේ 38(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිතීන් අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2013 දෙසැම්බර් 31 දිනට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහස් දැක්වීම

2.2.1 ආයතනයේ අඛණ්ඩ පැවැත්ම

ආයතනය දිගින් දිගටම අලාභ ලැබීම මත 2012 දෙසැම්බර් 31 දිනට පැවැති රු.289,942,677 ක් වූ ශුද්ධ වත්කම් වටිනාකම සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.168,789,170 ක් දක්වා හීන වීමක් පෙන්නුම් කලද 2014 දෙසැම්බර් 31 දිනට සිදුකරන ලද දේපළ පිරිසත ප්‍රත්‍යාගණයේ බලපෑම හේතුවෙන් මුළු වත්කම් හා ශුද්ධ වත්කම් වල අගය රු.941,908,020 කින් ඉහල ගොස් තිබුණි.

2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට යොමුව

අනුකූල නොවීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 01

ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී, ස්කන්ධ අයිතම වල ආරම්භක ශේෂයන්ගේ සිදුවන වෙනස්වීම්වලට හේතුවන එක් එක් වසර වලදී ලද රාජ්‍ය ප්‍රදාන, වාර්ෂික ක්‍රමක්ෂය යනාදී අයිතමයන් වෙන් වෙන්ව ඉදිරිපත් කර නොතිබුණි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 02

පිරිවැය හා උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට තොග ආගණනය කල යුතු වුවද රු.37,483,282 ක තොග සම්බන්ධයෙන් එවැනි සාධාරණ ඇගයීමක් කර නොතිබුණි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16

ධාරණ අගය රු 243,201,773 ක් වූ දේපළ හා පිරිසත ප්‍රත්‍යාගණනයක් සිදුනොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන වලින් දේපළ පිරිසත සම්බන්ධයෙන් සාධාරණ අගයක් නිරූපණය වී නොතිබුණි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 18

ලක්කම් අලවි මධ්‍යස්ථානයේ ආදායම් හඳුනාගෙන ඇත්තේ එම ආදායම උත්පාදනය වන අවස්ථාවේදී නොවන අතර සැපයුම්කරුවන්ට මුදල් බෙරුම් කරන අවස්ථාවේදීය. ඒ අනුව ප්‍රමිතියට පටහැනිව එකතුව රු.1,767,589 ක් වූ ආදායම් හඳුනාගෙන නොතිබුණි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 36

වත්කම් සම්බන්ධ සාධාරණ හානිකරණ දර්ශකයන් (Impairment Indicators) පවතින බව හැඟියන්නේ නම් හානිකරණය කොට එම වත්කම් සාධාරණ අගයකට මූල්‍ය වාර්තා තුළ නිරූපණය කිරීම සඳහා ප්‍රමාණවත් ගිණුම්කරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වුවද එකතුව රු.298,144,587 ක් වූ දේපළ පිරිසත උපකරණ, අවසන් තොග හා දිගුකාලීන ණයගැති ශේෂ සම්බන්ධයෙන් ප්‍රමිතිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 39

සටහන් අංක 2.4.2 පරිදි ණය හා අත්තිකාරම් සම්බන්ධයෙන් ගිණුම්කරණ ප්‍රමිතිය ප්‍රකාරව කටයුතු කරන බව සඳහන් කර තිබුණද එකතුව රු.40,356,404 ක් වූ ණය හා අත්තිකාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 සහ 39 පරිදි ක්‍රියාකොට සාධාරණ අගයකට නිරූපනය කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කිසියම් ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නේ නම් එය විනිවිද හා සාධාරණ මූල්‍ය තත්ත්වයක් නිරූපණය කිරීමට ඉවහල් වන හා සංගතව අනුගමනය කළ හැකි ප්‍රතිපත්තියක් විය යුතුය. එහෙත් වසර 05 ක් ඉක්මවන ණයගැතියන් සඳහා සියයට 100 ක අඩමාන ණය වෙන් කිරීමක් හා වසර 05ට අඩු සියළු ණයගැතියන් සඳහා සියයට 10 ක වෙන් කිරීමක් කර තිබුණි.
- (ආ) වත්කම් ප්‍රාග්ධනිත කිරීමට අදාළව උචිත ගිණුම්කරණ ප්‍රතිපත්තියක් කළමනාකරණය විසින් සකස් කිරීමකින් තොරව ප්‍රමාණාත්මක නොවන, වටිනාකම අඩු අගයන් සහිත අයිතම ප්‍රාග්ධනිත කර තිබුණි.

2.2.4 ගිණුම්කරණ අඩුපාඩු

සමාලෝචිත වර්ෂය තුළදී වත්කම් මිලදී ගැනීම හා වියදම් සඳහා දරන ලද රු. 3,191,492 ක්, කලින් ගෙවීම් ගිණුම තුළ රඳවා තැබීම නිසා වත්කම් උණ ගණනයක් සිදුවී තිබෙන අතර, වියදම් හඳුනා නොගැනීම නිසා ලාභය අධිගණනය වී තිබුණි.

2.2.5 අසම්භාව්‍ය බැරකම්

මණ්ඩලයට එරෙහිව සේවකයන් හා කර්මාන්තකරුවන් විසින් පවරා ඇති නඩු 20 ක් සම්බන්ධයෙන් රු.4,406,388 ක් අසම්භාව්‍ය බැරකම් සඳහා ප්‍රතිපාදනය කර තිබුණ ද විධිමත් වෘත්තීය විනිශ්චයන් මත පදනම්ව එය සිදුකර නොතිබුණි.

2.2.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.61,704,896ක ණයගැති ශේෂයෙන් රු.47,265,947 ක් නියෝජනය වන්නේ වසරක් ඉක්මවූ ශේෂයන් වන අතර, එයින් රු.34,091,170 ක් වසර 05 ක් ඉක්මවූ

ශේෂයන් නිරූපණය විය. මෙම ශේෂ අයකර ගැනීම සම්බන්ධයෙන් මණ්ඩලය විසින් සාධාරණ උත්සාහයක් ගෙන නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රතිඵලය, රු.95,048,744 ක උපතනාවයක් නිරීක්ෂණය වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේදී එය රු.21,833,618ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.73,215,126ක පිරිහීමක් දක්නට ලැබුණි. එමෙන්ම 2013 දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ කාරක ප්‍රාග්ධනය රු.110,896,947 වූ අතර ඉකුත් වර්ෂයට අනුරූපීව එය රු.138,109,179 ක පිරිහීමක් පෙන්නුමක් බව නිරීක්ෂණය විය.

3.2 වියදම්වල අසාමාන්‍ය වැඩිවීම්

සමාලෝචිත වර්ෂයේ පරිපාලන වියදම් රු.මිලියන 481ක් වූ අතර පසුගිය වර්ෂයේ එය රු.මිලියන 355කි. එම වියදම් ඉහලයාම කෙරෙහි සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සඳහා වෙන් කිරීම්, බොල්ණය සඳහා වෙන් කිරීම්, ප්‍රදර්ශන වියදම් හා පුහුණු කිරීමේ වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

එක් එක් අංශ විසින් ඉටුකල ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

- (අ) ප්‍රාදේශීය සංවර්ධන අංශයට අදාළ ව්‍යාපෘති 03 ක් සහ ක්‍රියාකාරකම් 06 ක ප්‍රගතිය පරීක්ෂා කිරීමට සාක්ෂි නොතිබුණි. තවද අනෙකුත් ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සියයට 60 සිට 29 දක්වා පරාසයක පැවතුණි.
- (ආ) රබර් අංශයට අයත් ක්‍රියාකාරකම් 7 ක් වර්ෂය තුළ කිසිදු ආකාරයකින් හෝ ඉටුකර නොතිබුණි. එමෙන්ම ඉටුකරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සියයට 13 සිට සියයට 148 දක්වා වූ පරාසයක පැවතුණි.
- (ඇ) අලෙවි අංශයට අයත් ක්‍රියාකාරකම් 51 ක් වර්ෂය තුළ ඉටුකර නොතිබුණි.
- (ඈ) සැලසුම් අංශයෙහි ප්‍රගති වාර්තා 2013 මැයි දක්වා පමණක් පිලියෙල කර තිබූ බැවින් ප්‍රගතිය පරීක්ෂා කිරීමට නොහැකි විය.
- (ඉ) මුදල් හා පරිපාලන අංශවල ප්‍රගති වාර්තා පිලියෙල කර නොතිබූ බැවින් ප්‍රගතිය පරීක්ෂා කල නොහැකි වූ අතර තාක්ෂණික සේවා අංශයෙහි ප්‍රගතිය සංඛ්‍යාත්මක වශයෙන් දක්වා නොතිබීම නිසා පරීක්ෂා කල නොහැකි විය. කාර්මික ජනපද අංශයෙහි ක්‍රියාකාරකම් 3 ක් වර්ෂය තුළ ඉටුකර නොතිබුණි. තවද ඉටුකර ඇති සමහර ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂා කිරීමේදී පිහිටුවා ඇති ඉලක්කයන් තාත්වික නොවන බවද නිරීක්ෂණය විය.

4.2. කළමනාකරණ අකාර්යක්ෂමතා

(අ) අබලි අංශය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) අබලි ද්‍රව්‍ය ව්‍යාපෘතියේ අරමුදල් වෙනත් කටයුතු වලට මාරුකල නොහැකි වුවද දැයට කිරුළ ප්‍රදර්ශනයේ රාජකාරි වෙනුවෙන් දරන ලද ගමන් වියදම් හා අතිකාල සඳහා රු.416,641ක්, අනියම් සේවක වැටුප් ගෙවීම සඳහා රු. 7,000,000 ක් සහ දිරි දීමනා සඳහා රු. 500,000 ක් හා සුභසාධක සංගමයට රු. 60,000 ක් ලබා දී තිබුණි.
- (ii) අබලි ද්‍රව්‍ය ව්‍යාපෘතියේ අරමුණ වනුයේ විවිධ රාජ්‍ය ආයතනයන්ගෙන් මිලදී ගන්නා අබලි ද්‍රව්‍ය සහන මිලකට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අලෙවි කිරීම වුවද 2013 ජනවාරි සිට මැයි දක්වා වූ රු. 18,404,967 ක විකුණුම් වලින් සියයට 20ක් අලෙවි කර ඇත්තේ ගැනුම්කරුවන් දෙදෙනෙකු වෙත පමණක් වූ බැවින් කුඩා කර්මාන්තකරුවන් නොසිටුවීමේ ව්‍යාපෘති අරමුණ ඉටුවී නොමැති බව නිරීක්ෂණය විය.
- (iii) පිරිවැය රු.2,800,922 ක් වූ සත්‍යාපනය නොකරන ලද අයිතම 13 ක් අවසන් තොගයට ඇතුළත් කර තිබුණි. එමෙන්ම භෞතික තොග සත්‍යාපනයේදී තොග උනතා හා අනිරීක්ෂිතතා හඳුනාගෙන තිබූ අතර සමීක්ෂණ කමිටුවෙන් ඒ සඳහා කිසිදු නිර්දේශයක් ලබාදී නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

(අ) මණ්ඩලය විසින් බාහිර පාර්ශවයන් වෙත ඉටුකරන විවිධ කාර්යයන් වලට අදාළව, ගණනය කරන ලද පිරිවැය තුළ පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- (i) පිරිවැය අත්පොත් භාවිතයක් නොමැතිවීම.
- (ii) පිරිවැය මූලිකාංග සඳහා යොදා ගන්නා පදනම් යල්පැන තිබීම.
- (iii) පිරිවැය ගණනය කිරීමේදී ඇතැම් පිරිවැය වර්ග අදාළ වන නමුත් ඒවා අදාළ පිරිවැය ලෙස සැලකිල්ලට ගෙන නොතිබීම.
- (iv) පිරිවැය ඇස්තමේන්තුකරණයේදී සාමාන්‍ය භානි හඳුනා නොගැනීම.
- (v) ඇස්තමේන්තුගත පිරිවැය හා සත්‍ය පිරිවැය සසඳා පිරිවැය විචලනයන් හඳුනා නොගැනීම.
- (vi) පිරිවැය ගිණුම් තැබීමක් සිදු නොවීම.
- (vii) මණ්ඩලය භාවිතා කරන කල්පත්‍ර තුළ යන්ත්‍ර කාලය අපැහැදිලි ලෙස සටහන් වීම.

4.4 අරමුදල් උන උපයෝජනය

ජංගම ගිණුම් 07ක සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එකතුව රු.10,155,405 ක් හා ඉතිරි කිරීමේ ගිණුම් 03 ක් තුළ රු.23,065,453 ක ශේෂයක් පැවති අතර, එය එලදායි ආයෝජන මාර්ගයක යොදවා නොතිබුණි.

4.5 නිශ්ක්‍රීය හා උහන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පිරිවැය රු.4,454,473 ක් වූ මුද්‍රණ යන්ත්‍ර 05 ක් සමාලෝචිත වර්ෂය තුළ නිශ්කාර්යව පැවතුණි.
- (ආ) 2009 වර්ෂයේදී රු.7,950,000 කට මිලදී ගන්නා ලද ජංගම තාක්ෂණ බස් රථය පසුගිය වර්ෂ කීපය තුළ උහන උපයෝජන මට්ටමක පැවති අතර සමාලෝචිත වර්ෂය තුළදී එය භාවිතයට ගෙන නොතිබුණි.
- (ඇ) රු. මිලියන 18.7 ක් වැයකර තාක්ෂණ සේවා අංශයේ රසායනාගාර පහසුකම් පුළුල් කිරීම සඳහා 2010 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් ආරම්භ කොට 2012 අගෝස්තු මාසයේ වැඩ අවසන් කරන ලද ගොඩනැගිල්ල වාර්තා කරන ලද දිනය දක්වාම නිශ්කාර්යව පැවතුණි.

4.6 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් මණ්ඩලයේ සම්පත්

මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට අයත් රියදුරෙකු අමාත්‍යාංශ සේවයේ යොදවා ඔහු වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා රු.349,440 ක් වැටුප් හා දීමනා සඳහා වැයකර තිබුණි.

4.7 කාර්ය මණ්ඩල පරිපාලනය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ කළමනාකරණ මට්ටමේ තනතුරු 10 ක්, විධායක තනතුරු 100 ක් හා විධායක නොවන තනතුරු 160 ක් පුරප්පාඩු වී පැවති අතර එය මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බව නිරීක්ෂණය විය.

4.8 වාහන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) භාවිතයේ පවතින වාහන 21 ක උපයෝජනය ඉතා අවම මට්ටමක පැවති අතර වාහන නඩත්තු කිරීමේ පිරිවැය සමඟ සැසඳීමේදී පිරිවැයට සරිලන ප්‍රතිලාභයක් අත් වී නොමැති බව නිරීක්ෂණය විය.
- (ආ) කිසිදු ධාවනයක් සිදුකර නොමැති වාහන 05 ක් සඳහා වර්ෂය තුළ රු.275,926 ක නඩත්තු වියදමක් දරා තිබූ අතර එම වියදම නිෂ්කාර්ය වියදමක් ලෙස නිරීක්ෂණය විය.
- (ඇ) මණ්ඩලයට අයත් නොවන වාහන දෙකක් වෙනුවෙන් රු.173,354 ක නඩත්තු හා අලුත්වැඩියා වියදම් දරා තිබූ අතර අදාළ වාහනය විධිමත් පරිදි පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

5 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක, පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6:5:1 ඡේදය ප්‍රකාරව සෑම රාජ්‍ය සංස්ථාවකටම හා සම්බන්ධ කෙටුම්පත්, වාර්ෂික වාර්තා හා ගිණුම් මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් තුළ විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද 2013 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ලද්දේ 2014 නොවැම්බර් 20 දිනදීය.

5.2 අභ්‍යන්තර විගණනය

මණ්ඩලය තුළ අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මකව තිබුණද සමාලෝචිත වර්ෂයේදී අභ්‍යන්තර විගණන සැලසුමට අනුව විගණන වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

මණ්ඩලය විසින් ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය තුළදී භාවිතයට ගෙන තිබුණේ ඇස්තමේන්තුගත ප්‍රතිපාදන මුදලින් සියයට 87.6 ක් පමණක් වන අතර, පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන් ඇස්තමේන්තු සීමාව සියයට 12 සිට සියයට 12,540 දක්වා පරාසයක ඉක්මවා යාමක් නිරීක්ෂණය විය.

5.4 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2012 වර්ෂයේ වාර්ෂික වාර්තාව විගණන දිනය තෙක් සභාගත කර නොතිබුණි.

5.5 නොවිසඳී ඇති විගණන ඡේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරකාරක සභාව විසින් ලබා දී තිබූ පහත සඳහන් නියෝග සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබුණි.

විෂයය	පොදු ව්‍යාපාර කාරක සභාවේ නියෝගය	ව්‍යාපාර කාරක සභාව රැස්වීමේ දිනය	වර්තමාන තත්ත්වය/නිරීක්ෂණ	
(i)	මුදල් කළමනාකරු තනතුරේ පුරප්පාඩුව	සියළුම තනතුරු සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ක්‍රමය පිළිබඳ අධීක්ෂණය කර සියළු පුරප්පාඩු පිරවීම.	2010 දෙසැ. 09	මුදල් කළමනාකරු තනතුර ඇතුළුව තනතුරු 260ක පුරප්පාඩු පැවතුණි.
(ii)	අත් සකපෝරු 68 ක් දෝෂ සහිත වූ අතර තවත් සකපෝරු 79ක උනතා පැවතීම	තොග උනතා නිරීක්ෂණය වූ අත් සකපෝරු 79 සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස දන්වා ඇත.	2012 නොවැ.16	පරීක්ෂණ පවත්වා අවසන් කර නොමැත
(iii)	රු.1,412,100ක් වූ බදුල්ල නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය	අපේක්ෂිත කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා ලෙස දන්වා ඇත.	2012 නොවැ.16	ප්‍රදර්ශනාගාරය ඉදිකිරීම් අවසන් කර තිබුණද මෙම වාර්තාවේ දිනය තෙක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට ගෙන නොතිබුණි.

- (ආ) ගෝනපුර ආහාර ව්‍යාපෘතිය සඳහා 2006 පෙබරවාරි 03 දින එකක් රු.98,500 බැගින් රු.295,500 ක් වැය කොට මිලදී ගන්නා ලද යන්ත්‍ර 03ක් ගබඩාවේ පැවති අතර ඒවායේ ප්‍රයෝජනවත් ජීව කාලය ඉක්ම යමින් පැවතුණි.
- (ඇ) මහියංගනය මියුනුගම දිඹුල්වත්ත නමින් වූ පර්වස් 80ක ඉඩම තුළ පිහිටි වර්ග අඩි 1,400 කින් යුතු ජල විදුලිය සහිත ගොඩනැගිල්ල හා ඉඩම වසර 15කට අධික කාලයක සිට කිසිදු කාර්යයකට යොදා නොගෙන තිබුණි.
- (ඈ) පන්නල යෝග්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ 25 දෙනෙකුට පමණ නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක් පවතින අතර 2004 වසරේ සිට එය වසා දමා තිබුණි.
- (ඉ) බිම්මල් ව්‍යාපෘතියක් සඳහා රු.1,180,000 වැයකර මිලදීගෙන තිබූ බිම්මල් වියලන යන්ත්‍රයේ ඇතැම් කොටස් අස්ථානගතවී ඇති අතර එම යන්ත්‍රය නිශ්ක්‍රීයව මණ්ඩලීය පරිශ්‍රය තුළ පැවතුණි.
- (ඊ) ලක්කම් අලෙවි මධ්‍යස්ථානය සඳහා රු.306,750ක වියදමක් දරා 2008 වසරේදී මිලදීගෙන තිබූ බිල්පත් මුද්‍රණ යන්ත්‍රය හා මෘදුකාංග පද්ධතිය සමාලෝචිත වර්ෂයේදී භාවිතයට ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) අබලි ද්‍රව්‍ය විකිණීම
- (ඇ) ස්ථාවර වත්කම් පාලනය
- (ඈ) වාහන භාවිතය සහ ලේඛන නඩත්තුව
- (ඉ) අත්තිකාරම් ලබාදීම හා පියවීම
- (ඊ) ණයගැති හා ණයහිමි පාලනය
- (උ) කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු
- (ඌ) තොග පාලනය
- (එ) අයවැය පාලනය